

டුකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
තෙන් මාකාණක් කළුවිත් තිශ්‍යාකක්කளාම්

## **Southern Provincial Department of Education**

අධිකාරීන පොදු සහතික පත්‍ර (ලියක් පෙළ), 12 කේත්තිය, දෙවන වාර් පරීක්ෂණය, 2020 මාර්තු

**General Certificate of Education (Adv. Level), Grade 12, second Term Test, March 2020**

ଶୈଳ ବିଜ୍ଞାନ  
Biology

09 S I

පැය එකයි විනාඩි 15  
One hours and 15 minutes

୯୮

- සියලු ම ප්‍රයෝගවලට පිළිතුරු සපයන්න.
  - උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ නම හෝ විභාග අංකය ලියන්න.
  - උත්තර පත්‍රයේ පිටුපස දී ඇති උපදෙස් ද සැලකිල්ලෙන් කියවා පිළිපින්න.
  - 1 සිට 30 තෙක් එක් එක ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරු වලින් තිබුණු හෝ ඉතාමත් ගැලපෙන පිළිතුරු තොරා ගෙන, එය උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා ද්‍රව්‍යන්න.

01. 1976 වර්ෂයේ කයිලාඩ් වනාන්තරයේ පිටත් වූ තින් මුවන් සංඛ්‍යාව 510 කි. ඉහත වගන්තියෙන් කියවෙන්නේ පහත ක්වරක් පිළිබඳව ඇ?

- (1) ප්‍රජාව (2) ගහුණය (3) සෙවක ගෝලය (4) පරිසර පදනමිය (5) විශේෂය

02. බේලියා ආකන්ධවල සංචිත ඉනියුලින්වල සංසටක මුලදුවා වන්නේ කුමන ඒවා දී?

- (1) C, H, N                  (2) C, H, O                  (3) C, H, S                  (4) C, O, P                  (5) C, O, N

03. ජල ස්කන්ධ තුළ ජලයට තාප ස්වාර්ථකයක් ලෙස ක්‍රියා කිරීමට හැකි වී ඇත්තේ ජලය සතු කවර ගුණාගයක් නිසා ද?

- (1) සංසක්ති හා ආසක්ති බල නිසා
  - (2) ජලය සුව ඉහළ පැම්දික ආතනිය නිසා
  - (3) අධික ව්‍යුහීකරණ තාපය නිසා
  - (4) අධික විශිෂ්ටය තාපය නිසා
  - (5) හිමායනයේ දී සිදුවන ප්‍රසාරණය නිසා

04. ග්‍රෑකීස්ලින් හා ගැලුක්ටියරාහික් අම්ලය බහුංච්‍යවිකරණයෙන් සැදෙන සංයෝග ප්‍රධාන සංසටක ලෙස පවතින ව්‍යුහ පිළිවෙළින් දක්වා ඇත්තේ, කුමන පිළිතුරෙහි ද?

- (1) ජේලාස්ම පටලය හා මධ්‍ය සූස්තරය
  - (2) දැව්තියික සෙසල බිත්තිය හා ප්‍රාථමික සෙසල බිත්තිය
  - (3) දිලිර සෙසල බිත්තිය හා මධ්‍ය සූස්තරය
  - (4) දිලිර සෙසල බිත්තිය හා අර්තාපල් ආකන්ධය
  - (5) ආනොපෝඩ්ඩ්වන්ගේ පිට සැකිල්ල හා දිලිර වල සංවිතය

05. පරිලෝකන ඉලෙක්ට්‍රොන් අණ්ඩුකායයේ හාවිතය පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- (1) සිහින් ඉලෙක්ට්‍රොන කදම්පයක් නිදර්ශකයේ අභ්‍යන්තර පාෂ්ධ්‍ය මගින් පරාවර්තනය කරයි.
- (2) නිරීක්ෂණයට පෙර නිදර්ශකය බසි වර්ග මගින් වර්ණවත් කරයි.
- (3) මතුපිට පාෂ්ධ්‍යයේ තීමාණ පෙනුම නිරීක්ෂණයට සූදුසු වේ.
- (4) නිදර්ශකය තුළින් ගමන් කරන ඉලෙක්ට්‍රොන වැඩි ප්‍රමාණයක් වුළුහ සනව වර්ණ ගැන්වී ඇති ප්‍රදේශවල ප්‍රදර්ශනය වේ.
- (5) නිදර්ශකය මත පතිතවන ඉලෙක්ට්‍රොන වලින් වැඩි ප්‍රමාණයක් අවශ්‍යකාෂණය කරන අතර ඉතිරි ඉලෙක්ට්‍රොන විසිර යයි.

06. ජ්ලාස්ම බන්ධ පිළිබඳව සත්‍ය වන්නේ කවරක් ද?

- (1) සෙසල වල ජ්ලාස්ම පටල සම්බන්ධ කරන වුළුහ වේ.
- (2) සෙසල ජ්ලාස්මයෙන් පිරිණු පටලවලින් ආස්ථරණය වූ නාලිකා වේ.
- (3) ඒවා සාපු සම්බන්ධතා මගින් යාබද සෙසල අතර සංයුෂ්‍ය ප්‍රවාහුවට ඉඩ සලසයි.
- (4) සෙසල තුළින් දිවෙන පියවී ඇසින් නිරීක්ෂණය කළ හැකි වුළුහ වේ.
- (5) යාබද සෙසල වල සෙසල ජ්ලාස්ම අතර වූ අපිවී සම්බන්ධතා වේ.

07. ගාකවල ඇති ගුඩු සම්බන්ධව සත්‍ය ප්‍රකාශය වන්නේ,

- (1) ඔක්සින් හා ගිබරලින් වැනි ගාක වර්ධක යාමක අතර නියමිත තුළනය නැති වූ විට ඇති වේ.
- (2) ගාක සෙසලවල පාලනය කළ නොහැකි අනුතන විභාගනය නිසා ඇති වේ.
- (3) මේවා හටගන්නේ කාමින් හා මයිටාවන් ඇතුළුවේමෙන් පමණි.
- (4) මේවා ආරම්භක ස්ථානයේ සිට දුර ස්ථානයකට පැතිරේ.
- (5) ගුඩු සඳහා හේතුවන කාරක මගින් ආක්‍රමණය වන්නේ ගාක පත්‍ර වල පටක පමණි.

08. සත්ත්ව සෙසලයක උග්‍රනන විභාගනයේ දී සිදුවන ක්‍රියාවලි කීපයක් පහත දැක්වේ. ස

- (a) මඟාත වර්ණදේහ සුළු වශයෙන් එකිනෙකින් ඇත්තේම.
- (b) සමඟාත වර්ණදේහ අහඩු ලෙස යෝගකලා තලය මත සැකසීම.
- (c) එක් ඉෛවයක හෝ අනෙක් ඉෛවයේ සිට එන ක්‍රියා නාලිකා එක් එක් සමඟාත වර්ණදේහ වල කයිනටකෝර් වලට සම්බන්ධ වීම.
- (d) වර්ණදේහ සනවීම ලිහිල් වී තොමැටින් බවට පත් වීම.
- (e) සමඟාත වර්ණදේහ යුගලේ එක් එක් වර්ණ දේහය ප්‍රතිචිරුද්ධ ඉෛව දෙසට වලනය වීම.

ඒවායේ නිවැරදි අනුපිළිවල තෝරන්න.

- (1) c, b, a, e, d
- (2) d, a, b, c, e
- (3) a, c, b, e, d
- (4) c, b, a, d, e
- (5) e, a, c, b, d

09. ජෙවත ගෝලය තුළ ජීවී පද්ධති වල ගක්ති සම්බන්ධතා පිළිබඳව අසත්‍ය ප්‍රකාශය කුමක් ද?

- (1) සෙසලිය ග්වසනයේ දී කාබනික ආහාර වල ගබඩා වී ඇති ගක්තිය ATP තුළ රසායනික ගක්තිය බවට පරිවර්තනය කරයි.
- (2) සුරුය විකිරණ මගින් ගක්තිය පරිසරයේ සිට ජෙවත පද්ධති තුළට ගමන් කරයි.
- (3) ATP සාර්වත්‍රි විනිමය ලෙස සැලකීමට හේතු වනුයේ සියලුම පිටින්ගේ ගක්ති වාහකය වීම නිසාය.
- (4) පොජ්ගොරයිලිකරණය සිදුවනුයේ සෙසලිය ග්වසනයේ දී පමණි.
- (5) බොහෝ ජෙවත විද්‍යාත්මක ප්‍රතික්‍රියා සඳහා අග්‍රස්ථ පොජ්පේට් බන්ධනය බිඳ හෙලීමෙන් පිටවන ගක්තිය හාවිත කරයි.

10. එන්සයිම පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ අතුරින් වඩාත් තිවැරදි වනුයේ,
- (1) එන්සයිමයක හැඩාය එහි විශිෂ්ටතාවයට හේතු වේ.
  - (2) එන්සයිමයක සහසාධක එක් විශිෂ්ට ප්‍රතික්‍රියාවක් පමණක් උත්ප්‍රේරණය කරයි.
  - (3) එන්සයිම අණුව උපස්ථිර අණුවට සාපේෂ්ඨව කුඩා වූව ද උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් සඳහා එන්සයිම සූල් ප්‍රමාණයක් සැරෙන්.
  - (4) ඕනෑම ප්‍රතික්‍රියාවක අන්ත එල වල ස්වභාවය හෝ ගුණ එන්සයිම මගින් වෙනස් කරයි.
  - (5) සැම විටම එන්සයිමයේ සත්‍යානයේ හැඩාය උපස්ථිරයේ හැඩායට අනුශ්‍රාපිත වේ.
11. පහත සඳහන් එක් එක් විද්‍යාඥයා ජීවීන් වර්ගීකරණයේ දී ඉටු කරනු ලැබූ කාර්යය සම්බන්ධව නොගැලපෙන්නේ කුමක් ද?
- (1) තියෙෂ්පැස්ටස් - දේශ විලාගය අණුව වැක්ෂ, පදුරු, පැලැටි ලෙස ගාක වර්ග කිරීම
  - (2) කාල් වුස් - ජීවීන් අධිරාජධානී තුනකට ඇතුළත් කිරීම.
  - (3) ලිනේයස් - ගාක හා සත්ව රාජධානී දෙක හඳුන්වා දීම.
  - (4) රෝබටි එව් විමේකර - ප්‍රෝටීස්ටා රාජධානීය හඳුන්වා දීම.
  - (5) ඇරිස්ටෝටල් - ජීවීන්, ගාක හා සතුන් ලෙස වර්ග කිරීම.
12. පේලියෝසොයික යුගයේ දී සිදු වූ වැදගත් සිදුවීමක් වන්නේ,
- (1) වායුගේලයේ ඔක්සිජන් සාන්ඩුරුය ඉහළ නැගිම ආරම්භ වීම.
  - (2) කේතුදර ගාක ප්‍රමුඛ වීම.
  - (3) උනය ජීවීන් ප්‍රමුඛවීම.
  - (4) ස්කීරපායින්, පක්ෂීන් හා පරාගන කාරක කාමින් විකරණය වීම.
  - (5) ඇල්ලී විවිධත්වය හා මෘදුදේහ සහිත අපාජ්‍යවංශීන් ඇති වීම.
13. පහත දක්වා ඇත්තේ දිලිර රාජධානීයට අයත් දිලිර විශේෂ කිහිපයකි.
- |                     |                          |                     |
|---------------------|--------------------------|---------------------|
| <b>(a) Rhizopus</b> | <b>(b) Saccharomyces</b> | <b>(c) Agaricus</b> |
|---------------------|--------------------------|---------------------|
- ඉහත සඳහන් දිලිර විශේෂ අයත් වංශ පිළිවෙළින් දැක්වෙන්නේ,
- (1) Ascomycota, Zygomycota, Basidiomycota
  - (2) Zygomycota, Chytridiomycota, Basidiomycota
  - (3) Chytridiomycota, Ascomycota, Basidiomycota
  - (4) Ascomycota, Basidiomycota, Zygomycota,
  - (5) Zygomycota, Ascomycota, Basidiomycota
14. පහත සඳහන් ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
- (1) *Polygonatum* ජන්මාණු ගාක ද්විගැහි වේ.
  - (2) *Nephrolepis* ජන්මාණු ගාකය, ගුකාණුධානී මෙන්ම අන්ඩාණුධානී ද දරා සිටියි.
  - (3) විෂමල්වානුකතාව දක්නට ලැබෙන්නේ බිජ නිපදවන ගාක වල පමණි.
  - (4) බිජ දරණ සියලුම ගාක වංශවල පරාග නාලයක් විකසනය වේ.
  - (5) පරිණාමයේ දී මූයෝගීටාවන්ගේ මුලාභ, මුල් මගින් ප්‍රතිස්ථාපනය වී ඇත.

15. Protista රාජධානියට අයත් පිවිත්ගේ ලක්ෂණයක් විය තොහැක්කේ,

- (1) සියල්ලෝම ස්වයංපෝෂීන් වීම.
- (2) මිරිදිය වාසි ඒක සෙසුකයන් සංකෝචක රික්තක දැරීම
- (3) සමහරු සෙසල බිත්ති දැරීම.
- (4) විවිධ පෝෂණ ආකාර දැක්වීම.
- (5) ඇතැම පිවිත් සිලිකාමය සෙසල බිත්ති දැරීම.

16. කොළඹට වංශයට අයත් වර්ග (Classes) පිළිබඳ පහත කිහිම් ප්‍රකාශය අසක්‍ය වේ ද?

- (1) කොන්ඩ්‍රික්තියේස් පිවිත්ගෙන් සමහරක් අණ්ඩ්ඩ්ලාඩ්ප්‍රත්තාවය පෙන්වයි.
- (2) ඔස්ටේටික්තියේස් සතුන් බාහිර මෙන්ම අභ්‍යන්තර සංසේචනය ද සිදු කරයි.
- (3) ඇතැම රෝඩීලියාවන්ට සංවරණය සඳහා ඇගිලි සහිත ගෙතා ඇත.
- (4) සියලුම ඇමිගිනියාවන් බාහිර සංසේචනය සිදු කරයි.
- (5) ආවේස් සතුන්ගේ අධික පරිවෘත්තියකාවය පියාසැරීම සඳහා පවතින අනුවර්තනයකි.

17. Anthophyta ගාක පිළිබඳව වගන්ති කිහිපයක් පහත දැක්වේ.

- a) රේණුවල පරාග කණිකා බවට විකසනය වන ක්‍රියාකාරී නිපදවයි.
- b) පූංත්මාණු අත්තර්ගත වන්නේ පරාග කණිකා තුළය.
- c) අණ්ඩ්ප තුළ මහා බිජාණු නිපදවයි.

මින් සත්‍ය වන්නේ,

- (1) a හා c පමණි
- (2) b පමණි
- (3) c පමණි
- (4) a හා b පමණි
- (5) ඉහත සියල්ලම

18. නිවැරදි ප්‍රකාශය තොරත්තාන්.

- (1) ද්විධීජපත්‍රී ගාකවල පාර්ශ්වික මුල් සම්භවය වන්නේ මුලේ අන්තර්වර්තමයෙනි.
- (2) ස්ප්‍රුලකෝණස්තර සෙසල වල අසමාකාර ලෙස සහ වූ ලිග්නිභාත බිත්ති ඇත.
- (3) දාඩිස්තර සෙසල දික් විමෙන් පසුව ද්විතියික බිත්ති සැදිම සිදු වේ.
- (4) දාඩිස්තර සෙසල පරිණත අවධියේ දී වුවද සෙසල ප්ලාස්මය දරයි.
- (5) අපිවර්මය ද්විතියික සම්භවයක් සහිත ආරක්ෂක පටකයකි.

19. ද්විධීජපත්‍රී හා ඒකඩීජපත්‍රී ගාක දෙවර්ගයේම ප්‍රාථමික කදන් වල ව්‍යුහයන් සම්බන්ධ පහත සඳහන් කවර වගන්තිය නිවැරදි ද?

- (1) ඒවායේ සනාල කළාප වටා දාඩිස්තර කොපුවක් පිහිටයි
- (2) පුරක පටකය, බාහිකය සහ ම්‍යුණාව ලෙස විශේෂනය වී පවතී.
- (3) අපිවර්මයට ඇතුළතින් ස්පුලකෝණස්තර පටක ස්ථිරයක් පවතී.
- (4) සනාල කළාපවල ඇතුළතින් ගෙලම හා පිටතින් ප්ලේයම පිහිටයි.
- (5) ගෙලම හා ප්ලේයම අතර කැමිලියමක් දැකිය තොහැකිය.

20. ගාක සෙසලයක් සංගුද්ධ ජලය කුළ ගිල්වා මී.30 ක් පමණ තැබූ විට සිදුවිය හැක්කේ කුමක් ද?

- (1) සෙසලයේ ජල විහාරය එහි පිඩින විහාරයට සමාන වීම.
- (2) සෙසලයේ දාචා විහාරය ගුනා වීම.
- (3) පිඩින විහාරය එහි උපරිම අගයට පැමිණීම.
- (4) සෙසලයේ ජල විහාරය එහි දාචා විහාරයට සමාන වීම.
- (5) සෙසල යුළයේ දාචා සාන්දුණය බාහිර ජලයේ දාචා සාන්දුණයට සමාන වීම.

21. ගෙලම හා ප්ලෝයම පටක කුළින් ද්‍රව්‍ය පරිවහනය සම්බන්ධ පහත සඳහන් කවර ප්‍රකාශය සත්‍ය වේ ද?

ගෙලම කුළින් පරිවහනය

- (1) ජලය, බණිජ අයන පරිවහනය කෙරේ.
- (2) සාණ පිඩිනයක් යටතේ සිදු වේ.
- (3) සත්‍යීය ක්‍රියාවලියකි
- (4) විසරණය මගින් සිදු වේ.
- (5) වාහිනී ඔස්සේ පරිවහනය සිදු වේ.

ප්ලෝයම කුළින් පරිවහනය

- කාබනික ආහාර පමණක් පරිවහනය කරයි.
- දන පිඩිනයක් යටතේ සිදු වේ.
- නිශ්චිය ක්‍රියාවලියකි
- තොග ප්‍රවාහයෙන් සිදු වේ.
- සහවර සෙසල ඔස්සේ පරිවහනය සිදු වේ.

22. ගාක වල පෝෂණය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) මාංග හක්‍රීත ගාක විෂමපෝෂණය පෙන්වයි.
- (2) යකඩ උෂනතාවය හේතුවෙන් පරිණත පත්‍ර වල නාරටි අතර හරිතක්ෂය ඇති වේ.
- (3) පර්පෝෂිතාවයේ දැ පිවින් දෙදෙනාටම හානි පැමිණේ.
- (4) සහභාග්ධීත්වයේ දැ එක් පිවියකුට පමණක් වාසි සැලසේ.
- (5) ප්‍රහාස්වයාපෝෂිත් ආලෝක ගක්තිය හා කාබනික ද්‍රව්‍ය හාවිතයෙන් කාබනික අණු සංශේල්පණය කරයි.

23. කාබන්, හයිඩුජන්, ඔක්සිජන් සහ තයිටුජන් හැරැණු විට ගාකවලට වැඩි වශයෙන්ම අවශ්‍ය වන මුළ ද්‍රව්‍ය වන්නේ මොනවා ද?

- |                      |                     |                      |
|----------------------|---------------------|----------------------|
| (1) Fe, P, S, K, Mg  | (2) P, S, K, Ca, Mn | (3) K, S, Mg, Cu, Mo |
| (4) P, S, Ca, Mg, Zn | (5) P, S, K, Ca, Mg |                      |

24. සියලුම හොමික ගාකවල පිවන වකුයේ දක්නට ලැබෙන්නේ පහත සඳහන් ලක්ෂණ අත්‍යින් කවරක් ද?

- (1) ක්‍රුඥ බේජාණු හා මහා බේජාණු නිපදවීම.
- (2) ක්‍රිණ වූ ජන්මාණු ගාක පරමිපරාවක් තිබීම.
- (3) ජන්මාණු සැදිමේ දැ උෂනන විභාජනය සිදු වීම.
- (4) අහ්‍යන්තර සංස්වනය සිදු වීම.
- (5) ජායා ජන්මාණු ගාකය බවට විකසනය වන මහා බේජාණුව බාහිර පරිසරයට නිදහස් නොකිරීම.

25. බේජ සහ එල විකසනය හා සම්බන්ධව සත්‍ය කරුණක් නොවන්නේ කුමක් ද?

- (1) එලය විකසනය වීම මගින් බේජ ආරක්ෂා කිරීම.
- (2) බේජය පරිණාමය වීමෙන් ව්‍යාප්තිය පහසු කිරීම.
- (3) ජලය අවශ්‍යාත්මකය මගින් එන්සයිල සත්‍යීය වීම.
- (4) බේජවරණ හටගැනීම නිසා ආන්තික පරිසර තත්ත්ව වල දැ බේජ නොනැසී පැවතීම.
- (5) කළලයේ පෝෂණය සඳහා සංවිත ආහාර පැවතීම.

21 සිට 30 දක්වා ප්‍රශ්නවල දී ඇති ප්‍රතිචාර එකක් හෝ රට වැඩි ගණනක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර පළමුව විනිශ්චය කර ඉන් පසු නිවැරදි අංකය තෝරන්න.

1	2	3	4	5
A, B, D නිවැරදිය	A, C, D නිවැරදිය	A, B නිවැරදිය	C, D නිවැරදිය	වෙනත් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝගනයක් හෝ නිවැරදිය.

26. ප්‍රහාසංස්කේල්පෙනයේ ආලෝක ප්‍රතිකියාවේ දී සිදු නොවනුයේ,
- ප්‍රහාපොස්ගොරයිලිකරණයේ දී PS I න් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වල ගක්තිය පමණක් ගබඩාවේම.
  - PS II න් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් NADP<sup>+</sup> ඔක්සිජිනය වීම.
  - ඉලෙක්ට්‍රෝන වැඩි විහාර ගක්තියක සිට අඩු විහාර ගක්තියකට යාම.
  - ආලෝක ගක්තිය, රසායනික ගක්තිය බවට පත් වීම.
  - හරිතලවයේ තයිලකොයිඩ පටල මත සිදුවේම.
27. තෙශ්ඛ වකුය හා සම්බන්ධ සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
- සූන්ය්ලේක සෙසලවල මයිටොකොන්ඩ්‍රියා පුරකයේ දී සිදුවේ.
  - ග්ලුකොස් වල ස්වායු ග්වසනයේ දී වැඩිම ATP අණු සංඛ්‍යාවක් නිපදවන අදියර වේ.
  - එහි දී කාබොක්සිල්ජරණය ද සිදු වේ.
  - මක්සිකරණ ප්‍රතිත්වා මගින් FADH<sub>2</sub> හා NADH නිපදවයි.
  - අැසටයිල් CO – A අතරමැදි සංයෝගයක් වේ.
28. ආකියා අධිරාජධානිය පිළිබඳ වැරදි ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
- සෙල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකැන් නැතු.
  - සමහර ජාතා වල ඉන්ට්‍රෝන ඇතු.
  - ප්‍රෝටීන් සංස්කේෂණය ගොංමයිල් මෙතියානීන් වලින් ආරම්භ වේ.
  - සෙල පටලයේ ලිපිඩ වල හයිඩ්‍රොකාබන් දාම ගාබනය වී නැතු.
  - ප්‍රතිශීලික වලට සංවේදී නොවේ.
29. පානෙනොද්හවයට හේතුවක් විය හැකිකේ කුමක්/කුමන ඒවා ද?
- අනුනනයෙන් ද්විගුණ ඩීම්ප්‍රෝන් ඩීම්ප්‍රෝන් හට ගැනීම.
  - සංස්කේෂණය නොවී ඩීම්ප්‍රෝන් ඩීම්ප්‍රෝන් ප්‍රතිකිරීමෙන් ප්‍රතිකිරීමෙන් වීම.
  - ඒක ගුණ ඩීම්ප්‍රෝන් ප්‍රතිකිරීමෙන් ප්‍රතිකිරීමෙන් වීම.
  - ප්‍රතිකිරීමෙන් ප්‍රතිකිරීමෙන් ප්‍රතිකිරීමෙන් වීම.
  - ප්‍රශ්නය පරාගනයට ලක් නොවීම.
30. අභ්‍යන්තර හා බාහිර උත්තේත් වලට ගාක දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් සත්‍ය වන්නේ,
- ප්‍රවිතා විවර වීම නිල් ආලෝක ප්‍රහා ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර මගින් ආරම්භ කරයි.
  - උවිත ආලෝක තීවුනාව ලැබෙන තෙක් ඇතැම් බිජ ප්‍රරෝගණය නොවී පවතී.
  - කදන් සාන ප්‍රහාවර්තී ලෙස වර්ධනය වීමෙන් ප්‍රහාසංස්කේෂණය ගක්තිමත් කරයි.
  - සෙවන මග හැරීම ගැසිටකුට්ම් ප්‍රතිග්‍රාහක වල ක්‍රියාව මගින් යාමනය කෙරේ.
  - බිජ ප්‍රරෝගණය ආරම්භ වී රික කළකට පසුව ගුරුත්වාවර්තනය ආරම්භ වෙයි.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
තෙන් මාකාණක කළුවිත තිශ්‍යෙකකාම  
**Southern Provincial Department of Education**

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උස්ස පෙළ), 12 ශේෂීය, දෙවන වාර පරීක්ෂණය, 2020 මාර්තු  
**General Certificate of Education (Adv. Level), Grade 12 Second Term Test, March 2020**

**පිට විද්‍යාව II**  
**Biology II**

**09 S II**

**පැය 1 සි විනාඩි 45 සි  
One hours and Minute 45**

**විභාග අංකය : .....**

උපදෙස්:

- \* මෙම ප්‍රශ්න පත්‍රය පිටු 09 කින් සහ ප්‍රශ්න 06 කින් සමන්විත වේ.
- \* මෙම ප්‍රශ්න පත්‍රය A සහ B යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර කොටස් දෙකටම නියමිත කාලය පැය තුනකි.
  - **A කොටස - ව්‍යුහගත රචනා (පිටු 2 - 8)**
  - \* ප්‍රශ්න කුනටම මෙම ප්‍රශ්න පත්‍රයේ ම පිළිතුරු සපයන්න.
  - \* ඔබේ පිළිතුරු ප්‍රශ්න පත්‍රයේ ඉඩ සලසා ඇති තැන් වල ලිවිය යුතු ය. මෙම ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවත් බව ද, දිරෝ පිළිතුරු බලාපොරොත්තු නොවන බව ද සලකන්න.
- **B කොටස - රචනා (පිටුව - 9)**
- \* ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න. මේ සඳහා වෙනත් කඩාසි පාවිච්චි කරන්න. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය අවසන් වූ පසු A, B කොටස් එක් පිළිතුරු පත්‍රයක් වන සේ A කොටස උඩින් තිබෙන පරිදි අමුණා විභාග ගාලාධිපතිට හාර දෙන්න.
- \* ප්‍රශ්න පත්‍රයෙහි B කොටස පමණක් විභාග ගාලාවෙන් පිටතට ගෙන යා තැකිය.

**පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝගනය සඳහා පමණි.**

**අවසාන ලකුණු**

කොටස	ප්‍රශ්න අංකය	ලැබු ලකුණු
A	01	
	02	
	03	
B	04	
	05	
	06	
එකතුව		
ප්‍රතිශතය		

ඉලක්කමෙන්	
අකුරින්	

උත්තර පත්‍ර පරීක්ෂක	
අධ්‍යාපනය කළේ :	

**අත්සන**

## A කොටස - ව්‍යුහගත රචනා

- ප්‍රශ්න තුනටම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න.

01. (A) (i) මානව ජනගහණය සඳහා තිරසර ආභාර නිෂ්පාදනයේ දී පිට විද්‍යා දැනුම යොදා ගන්නා අවස්ථා 03 ක් ලියන්න.

.....  
.....  
.....

(ii) පහත එක් එක් ප්‍රකාශනයට ගැලුපෙන උප සෙසලිය සංස්වකය / ව්‍යුහය නම් කරන්න.

(a) 70s රසිබසෝම අඩංගු වීම. ....

(b) DNA හා හිස්ටෝන පෙළුවීන එකතු වී සාදන තුළ් වැනි වූහයක් වේම. ....

(c) ලයිසොසෝම නිපදවීම. ....

(d) r - RNA නිපදවීම. ....

(iii)    
 R – രഡിവോസ്  
 DR – ദിമക്സി രഡിവോസ്  
 A – അടിത്തിൻ  
 G – ഗലൈത്തിൻ

(a) ඉහත දක්වා ඇති X හා Y ව්‍යුහ හඳුනා ගන්න.


X - .....

*Y -* .....

(b) එම ව්‍යුහ දෙක අතර ඇති සමානතා 3 ක් ලියන්න.

.....  
.....  
.....

(B) පහත සටහනේ දැක්වා ඇත්තේ සිස්ටී සෙසලයේ නිරව්‍ය ස්වසනය සිදුවන ආකාරයයි.



- (i) මෙහි a – e ලෙස දක්වා ඇති සංයෝග තම් කරන්න.
- a – ..... b – ..... c – .....
- d – ..... e – .....
- (ii) සෙසලිය ස්වසනයේ දී ග්ලුකෝස් පයිරුවේට බවට පත්වීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කවර තමකින් ඇ?
- .....
- (iii) ඒ සඳහා අවශ්‍ය එන්සයිම පවතින්නේ සෙසලයේ කවර ස්ථානයක ඇ?
- .....
- (iv) මෙම ක්‍රියාවලියේ අවසාන ඉලෙක්ට්‍රොන් ප්‍රතිග්‍රාහකය ලෙස ක්‍රියා කරන සංයෝගය කුමක් ඇ?
- .....
- (v) (a) ස්වායු ශ්වසනයේ දී මයිටොකොන්ඩ්‍රියම තුළ පුනර්ජනනය වන සංයෝගය තම් කරන්න.
- .....
- (b) එම සංයෝගය නිපදවන්නේ කුමන ප්‍රතික්‍රියා මාර්ගය ඔස්සේ ඇ?
- .....
- (c) ස්වායු ශ්වසනයේ දී එක් ග්ලුකෝස් අණුවකින් සාපේෂුව නිපදවන  $\text{FADH}_2$  හා  $\text{NADH}$  අණු සංඛ්‍යාව සඳහන් කරන්න.
- $\text{FADH}_2$  – .....
- $\text{NADH}$  – .....
- (C)(i) ප්‍රහාසන්ලේෂණයේ දී කැරොටොයිඩ් වර්ණක මගින් ඉටු කරන කෘත්‍යයන් දෙකක් ලියන්න.
- .....
- .....
- .....
- (ii) ප්‍රහා පද්ධතියක ප්‍රධාන සංරචක සංකීර්ණ දෙක සඳහන් කරන්න.
- .....
- .....
- (iii) ප්‍රහාස්වසනය උත්ප්‍රේරණය කරන ප්‍රධාන එන්සයිමය හා එහි උපස්ථිරය සඳහන් කරන්න.
- එන්සයිමය - .....
- උපස්ථිරය - .....

(iv) ප්‍රභාස්‍යවසනයට දායක වන ඉන්දියිකා සඳහන් කරන්න.

.....

(v) ප්‍රභාස්‍යලේඛනයට බලපාන සාධක මොනවා ද?

.....

.....

(vi) ඉහත සාධක අතුරින් සාමාන්‍ය තත්ත්ව යටතේ දී ප්‍රභාස්‍යලේඛන ක්‍රියාවලිය සඳහා ප්‍රධාන සීමාකාරී සාධකය කුමක් ද?

.....

02. (A) (i) "පිටය බිජි වුයේ ආදි සාගරයෙනි." යන මතය යෝජනා කරන ලද්දේ කුවුරුන් විසින් ද?

.....

(ii) පහත සඳහන් සිදුවීම් සිදු වී ඇත්තේ කුමන යුගයන් හි දී ද?

(a) පළමු ප්‍රභාස්‍යලේඛක පිටින් ගේ පොසිල වර්තා වීම. .....

(b) පුරුම සූත්‍රාණ්‍යීක ඉපුකැරියෝටා පොසිල වාර්තා වීම. .....

(c) දැනට දන්නා පැරණිතම පොටීස්ටාවන්ගේ සම්භවය. .....

(d) මානව විශේෂය සම්භවය වීම. .....

(e) ස්ථෝන්පින් පරිණාමය වීම. .....

(iii) ස්වභාවික වර්ගීකරණයේ දී උපයෝගි කර ගන්නා ලක්ෂණ 3 ක් ලියන්න.

.....

.....

.....

(iv) තක්සේනයක යනු කුමක් ද?

.....

.....

.....

(B) (i) දිලිර වල ප්‍රධාන සෙසල බිත්ති සංස්ටකය කුමක් ද?

.....

.....

.....

(ii) බැක්ටීරියාවක් ගැමී දන හෝ සාම ලෙස වර්ග කිරීම සඳහා පදනම් වන ලක්ෂණය කුමක් ද?

.....

.....

.....

(iv) පහත සඳහන් පීටින් අයත් වන අධිරාජධානී ලියන්න.

- (a) *Nostoc* – .....
- (b) *Methanococcus* – .....
- (c) *Salmonella typhi* – .....
- (d) *Ulva* – .....
- (e) *Halobacteria* – .....

(v) පොටීස්ටා රාජධානීයට අයත් පහත එක් එක් පීටියා ගේ සෙසල බිත්ති දච්චයන් හා සංවිත ආහාරය ලියන්න.

සෙසල බිත්ති දච්ච

සංවිත ආහාර

*Diatom* - .....  
.....  
.....

*Ulva* - .....  
.....

*Gelidium* - .....  
.....  
.....

(C) (i) Animalia රාජධානීය ලාක්ෂණික ලක්ෂණ තුනක් සඳහන් කරන්න.

.....  
.....  
.....

(ii) පහත එක් එක් ලක්ෂණය පෙන්වුම් කරන සත්ව වංශය සඳහන් කරන්න.

- (a) ආමාශ වාහිනී ක්ෂාරය - .....
- (b) තීපුසරර, ව්‍යාජ සිලෝමය - .....
- (c) සිල් බල්බ - .....
- (d) ජල වාහිනී පද්ධතිය - .....
- (e) මැල්පිගිය නාලිකා - .....

(iii) (a) රෝමිකාව යනු කුමක් ද?

.....

(b) එය දක්නට ලැබෙන සත්ත්ව වංශය සඳහන් කර එහි කාතුය ලියන්න.

වංශය - .....

කාතුය - .....

03. (A) (i) මෙම රුපය හඳුනාගන්න.

.....

(ii) a, b, c, d, e හා f ලෙස දක්වා ඇති කොටස් නම් කරන්න.

a- .....


b- .....

c- .....

d- .....

e- .....

f- .....



(iii) රුපයේ දක්වා ඇති ව්‍යුහයට සාම්ප්‍රදායික ප්‍රාථමික වර්ධනය කුමක් දැයි හඳුන්වන්න.

.....

.....

(iv) එහි ප්‍රාථමික වර්ධනයේ දී සිදුවන ක්‍රියාවලි තුන අනුමිලිවෙලින් දක්වන්න.

(x) .....

(y) .....

(z) .....

(v) ඉහත (iv) සඳහන් (x), (y) හා (z) ක්‍රියාවලි තුන සිදුවන කළාප ඉහත රුපසටහනේ වෙන්කර දක්වන්න.

(B) (i) ගාක පෝෂණය යනු කුමක් ද?

.....  
.....


(ii) පහත සඳහන් එක් එක් පිවියා ගේ පෝෂණය හා සම්බන්ධ පාරිසරික සම්බන්ධතාවය සඳහන් කරන්න.

(a) *Loranthus* – .....

(b) *Anabaena* – .....

(c) ඔක්තිවි – .....

(iii) *Utricularia* ගාකය පෙන්වන විශේෂ පෝෂණ කුමය කුමක් ද?



(iv) සෙසලයක ජ්ලාස්ම පටලය හරහා ද්‍රව්‍ය පරිවහනය වන කුමයක ආදර්ශ සටහනක් ඉහත රැජයේ දැක්වේ. එම කුමය කුමක් ද?

.....

(v) ඉහත කියාවලිය සිදු වන්නේ පටලයේ පිහිටි කුමන අණු හරහා ද?

.....

(vi) ඉහත සඳහන් පරිවහන කුමයේ දක්නට ලැබෙන ලක්ෂණ කුනක් සඳහන් කරන්න.

.....

(vii) පිඩින අනුක්‍රමණයක් ඔස්සේ ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය අංශ පරිවහනය වන කුමය සඳහන් කරන්න.

.....

(C) (i) සුළුග අධික පරිසරයේ වැඩින ගාකයක් එම පරිසරයට දක්වන ප්‍රධානම රැකිය අනුවර්තනය සඳහන් කරන්න.

.....

(ii) ස්ථානීය පැවතනය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

(iii) ස්ථානීය සඳහා ගාක දක්වන ප්‍රතිචාර සම්බන්ධව පහත වගුව සම්පූර්ණ කරන්න.

ප්‍රතිචාරය	ප්‍රතිචාර දක්වන ආකාරය	ගාකයකට උදාහරණ
a)		
b)		

(iv) Plantae රාජධානීයට අයන් පහත ගාක වල පිටත වනු සම්බන්ධව පහත වගුවේ ඇති එක් එක් ලක්ෂණය තිබේනම් (✓) ලකුණ ද නොමැතිනම් (✗) ද යොදන්න.

සන නාමය	ලක්ෂණය			
	ප්‍රමුඛ ගාකය ජන්මානු ගාකය ස්වාධීන වේ.	ජන්මානු ගාකය ස්වාධීන වේ.	ජන්මානු ගාකය ද්‍රව්‍යාභිය.	සම බිජානුක වේ.
<i>Nephrolepis</i>				
<i>Pogonatum</i>				
<i>Selaginella</i>				
<i>Cycas</i>				

\* \* \*

### B කොටස - රචනා

- ප්‍රයෝග දෙකකට පමණක් පිළිතුරු සපයන්න.
- අවශ්‍ය තැන්හි දී තම් කරන ලද පැහැදිලි රුප සටහන් අදින්න.
- (එක් එක් ප්‍රයෝගය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 15 කි)

04. (a) පිවින් ගේ සෙසල සංවිධානයේ දක්නට ලැබෙන්නාවූ සියලුම සෙසල වලට පොදු මුළුක ලක්ෂණ විස්තර කරන්න.
- (b) ප්‍රාග් න්‍යාෂ්ථික හා සුන්‍යාෂ්ථික සෙසල අතර ඇති වෙනස්කම් පැහැදිලි කරන්න.
05. (a) පුරිකාවක දළ ව්‍යුහය විස්තර කරන්න.
- (b) පුරිකා විවෘත වීමේ හා වැසිමේ යාන්ත්‍රණය  $K^+$  සාන්දය කළේපිතයට අනුව පැහැදිලි කරන්න.
- (c) තියෙන කාලයේ දී පුරිකා සිදුර වැසිම සඳහා ඇඛිසික් අම්ලයේ කාර්යනාරය පැහැදිලි කරන්න.
06. කෙටි සටහන් ලියන්න.
- (a) සෙසල වාදය
- (b) ලැමාක් වාදය
- (c) කෝඩ්වාවන් ගේ ලාක්ෂණික ලක්ෂණ.